



රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය
அரச சேவைகள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சு
Ministry of Public Services, Provincial Councils and Local Government

ඒකාබද්ධ සේවා අංශය

இணைந்த சேவைகள் பிரிவு

COMBINED SERVICES DIVISION

නිදහස් වතුරගුය, කොළඹ 07, ශ්‍රී ලංකාව.

சுதந்திரச் சதுக்கம், கொழும்பு 07, இலங்கை.

Independence Square, Colombo 07, Sri Lanka

දුරකතන

දුරකථන අංකය: (94) 011- 2694560
Telephone

ෆැක්ස්

ෆැක්ස් අංකය: (94) 011- 2692254
Fax

ඊ-මේල්

ඊ-මේල් ලේඛනය: dgcs@pubad.gov.lk
E-mail

වෙබ් අඩවිය

වෙබ් අඩවිය: www.pubad.gov.lk
Web Site

මගේ අංකය }
எனது இல }
My No

COM/Trans/Gen

ඔබේ අංකය }
உமது இல }
Your No

දිනය }
திகதி: }
Date

2022.03.11

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්
 රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්
 දෙපාර්තමේන්තු ප්‍රධානීන්
 දිස්ත්‍රික් ලේකම්වරුන්
 ප්‍රාදේශීය ලේකම්වරුන්

ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු - 2021/2022

ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අගතියට පත් නිලධාරීන්ගෙන් හා අනුප්‍රාප්තික නිලධාරීන් මුදා නොහැරීමෙන් ඇතිවන පුරප්පාඩු සම්බන්ධයෙන් ආයතන මගින් මේ වන විට පැමිණිලි ලැබෙමින් පවතී.

02. වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති ඒකාබද්ධ සේවා වක්‍ර ලේඛ අංක 01/2021 හි 9.3 වගන්තිය කෙරෙහි ඔබගේ කාරුණික අවධානය යොමු කරවන අතර එමගින් දන්වා ඇති පරිදි වාර්ෂික ස්ථාන මාරුවීම් ලබා දී ඇති නිලධාරීන් අනුප්‍රාප්තිකයන් පැමිණෙන තෙක් රඳවා නොගෙන නියමිත දිනට නව සේවා ස්ථානයේ රාජකාරි භාරගැනීමට හැකිවන පරිදි ඔවුන් මුදාහැරීමට කටයුතු කිරීම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ වගකීමක් වේ.

03. තවද උක්ත වක්‍රලේඛයෙහි 9.6 වගන්තිය ප්‍රකාරව ස්ථාන මාරුවීම් ලැබේ යැයි අපේක්ෂා කරන නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා කල් ඇතිව වෙනත් නිලධාරීන් පුහුණු කර, වාර්ෂික ස්ථාන මාරුවීම් නියමිත දිනට ක්‍රියාත්මක කරවීමට අමාත්‍යාංශ ලේකම්වරුන් /දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු බව ද විශේෂයෙන් දැනම් දී ඇත.

04. එසේම ප්‍රියමනාප සේවා ස්ථානයන්හි කළමනාකරණ සේවා නිලධාරීන් වෙත අවුරුදු 05 ක උපරිම කාල සීමාවකට යටත්ව ප්‍රියමනාප සේවා ස්ථානයක සේවය කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර සේවා අවශ්‍යතාවය මත හෝ වෛද්‍ය නිවාඩු ලබා ගැනීම මත ඔවුන්ගේ සේවා කාලය අවුරුදු 05 කට වඩා දීර්ඝ කිරීමේ හැකියාවක් නොමැති බැවින් වසර 05 ක සේවා කාලය සම්පූර්ණ කර, අනිවාර්ය වාර්ෂික ස්ථාන මාරුවීම් ලැබී ඇති නිලධාරීන් කිසිදු හේතුවක් මත තවදුරටත් එම සේවා ස්ථානයේම රඳවා ගැනීමට දෙපාර්තමේන්තු ප්‍රධානීන් කිසිසේත් කටයුතු නොකළ යුතු බව අවධාරණය කරමි.

05. නිසි පරිදි වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක නොකිරීම මෙන්ම වරින් වර වාර්ෂික ස්ථාන මාරුවීම් දීර්ඝ කිරීමට හෝ අවලංගු කිරීමට ඉල්ලුම් කිරීම, වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලියට බාධාවක් මෙන්ම අයහපත් පූර්වාදර්ශයක් වන බව නැවතත් කාරුණිකව සිහිපත් කරන අතර ඔබ දෙපාර්තමේන්තුවල 2021 /2022 වාර්ෂික ස්ථාන මාරුවීම් ලැබ, කිසියම් හෝ හේතුවක් මත මෙතෙක් ක්‍රියාත්මක නොකර ඇති නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන මෙන් මෙයින් දන්වා සිටිමි.

එස්. ආලෝකබණ්ඩාර
 ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්